

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, JULY 26, 1901.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."]

TAKE notice, that unless within three months from the 26th day of July, 1901, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 at his office at Galle and make claim to the said lands or any of them or to some interest therein:

Such Special Officer, in pursuance of the powers vested in him by Ordinance No. 1 of 1897, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

W. E. DAVIDSON,
Special Officer.

Description of Lands referred to.

The following lots, situated in the village of Welwei in the Morowak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—

I.

Preliminary plan 10.

Extent.

Lot.	Name of Land.	A. R. P.
29	Katuimbulehena	27 1 20

on sheet O ¹⁴_{24, 32}, and bounded as follows: on the north by the Badalgewattedola, Badalgewatta belonging to Acharige Ukkuve; on the east by the footpath, Yahalamullekumbura belonging to Patiranage Allishami and others; on the south by Medawatta belonging to Wikkaramage Tambihami and others, Ibbawalakumbura belonging to Wikkaramage Don Bastian and others, Wilakoladeniyehena belonging to Crown, Wilakoladeniya belonging to Crown; on the west by the footpath, Pinliyadda belonging to Patiranage Thomishami and others, Bengahawatta belonging to ditto, Bengahawattakumbura belonging to ditto, Bengahawatta belonging to ditto.

වලි 1901 ක්‍රියු දූෂ්‍රී මස 26 වෙති දින පළත් තුන්මාසයයේ ඇඟලත්දී මෙකි පහන දක්වන ඉඩම්වලුට නොහෙයු ඉස් එකකට නොහෙයු වැඩිගණකකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇස්හම් ඒ අය විසින් වලි 1897 නේ නොමිමර 1 නේ ආජුපණයෙන් 28 වෙති වයස්තියේ ප්‍රකාරයට රහ්කරණය ලැබේ කෙසේරුවේ උන්හාන්සේයෙන් ඉදා පිටත ඇවත් පෙන්සිල එක ඉඩම්වලුට නොහෙයු උව ඇති යම් කොටසකට සිසි අයිතිවාසිකමක් පෙන්වා, සිරින්ට නොයෙදෙනු, එකී විශේෂ මකුන්සේරයාහාන්හාන්සේට වලි 1897 නේ නොමිමර 1 නේ ආජුපණයෙන් ලැබේ තිබෙන බලයේ ප්‍රකාරයට, අයිතිවාසිකම නොකියාපු එකී ඉඩම් එක්ස්කෝර්ඩින් අයිතිවාසිකමක් නොයෙන් ඇස්සන ඇති ලියවිල්ගුක්න් උන්හාන්සේ විසින් ප්‍රකාශ කරන් බව මෙයින් දැනගත ඇතුළු.

විශේෂ මකුන්සේරයාහාන්හාන්සේය.

දකුණු පලුතට අයිතිමාතර දිස්ත්‍රික්කයේ මොරටකෝරලේ වැඩිවෙළ යන යම පිහිටා, තිබෙන මට අමුහාපු සහකික දිනියම්වල පෙන්සන මෙකි පහන දක්වන බිමකටි. එහම:—

I.

මුල්සිනියම 10.

O ¹⁴ _{24, 32} සිනියම් පත්‍රයට අඩංගු ඇ:—	මිමිකරම.
විමිකටිය. ඉඩමේ කම.	අ. රු. ප.
29 කුඩාමුල්ලේ හේන ...	27 1 20

මට මෙම—උතුරට, බඩුල්ලේවත්තෙන් දෙපුලද, ආවාරියෙන් උක්කුවේට අයිති බඩුල්ලේ වන්නයද; තුළෙනුමුවට අඩංගුරද, පත්‍රිකාන්යේ අල්ලිස්කුම්ම්ල සහ තවත් අයවත්තෙට අයිති යැකළමුල්ලේ තුළුරද; දකුණුවේ විනුමයේ තැකිනුම්ම්ල සහ තවත් අයවත්තෙට අයිති මැදවත්තද, විනුමයේ දෙන් බේති යන්ට සහ තවත් අයවත්තෙට අයිති ඉඩම්වලු කුමුරද, රුපස්න්තක එලුභකාලදෙනියේ හේනද, රුපස්න්තක විලකෙළ දෙයියද; බේතාරුට අඩංගුරද, පත්‍රිකාන්යේ තොමිස්හාමට අයිති එන්ලියදේද, එම අයවත්තෙට අයිති බෙන්ගහවත්තද, එම අයවත්තෙට අයිති බෙන්ගහවත්තෙන් කුමුරද, එම අයවත්තෙට අයිති බෙන්ගහවත්තද;

ඉවර්විවිත්තතින් තෙතියාකිය 1901 ම බු-ත්තු ආදායා 26 ස තෙතියාකිරුන්තු මුණ්‍රමාසත්තින්ගුණාක මිශ්‍ර විවාරිත්තිරුකුම කාණිකීන යල්ලතු ආකාණිකානි බෙවර්ත්තායුම මුහිත්තු ඔරිත්තුප්පේකවොරක්ස්, යාරුමිරුන්තාල, අවරක් 1897 ම බු-ත්තු මුතලාම නො මපර් සට්ටාත්තින් 28 ම ප්‍රිවින්ප්පි ගත්ප්‍රාන්තික මුන්පාක කාවි අවතු කන්තොරිල තෙවිපාත්‍ර මේර්ප්පි කාණිකීන අව්‍යාලතු අවර්ත්තා බෙවර්තායුම මුහිත්තු යාතුම

உரிமை அல்லது உடங்கை காண்பியர்த்திருந்தால், மேற்சொல்லிய குறித்த உத்தியோகஸர் தம் மில் 1897 ம் (ஏ) -த்து முதலாம் இலக்கச் சட்டத்தினால் தனக்கு கொடுத்திருக்கும் தத்துவத் தைக்கொண்டு தன் கையொப்பமிட்டு எழுக்கு மூலமாய் சொல்லப்பட்ட காணிகளை அல்லது அவைகளின் உரித்தையபேசப்பட்டவர்கள் வெளிப்படாவிட்டில் முடிக்குரிய ஆதனமென்று வெளிய ரங்கப்படுத்துவார்.

— — —
வாவியு. இ. டேவிட்ஸன்,
குறிப்பான உத்தியோகஸர்.

சொல்லப்பட்ட காணிகளின் விபரம்.


தென் மாகாணத்தின் மாத்தறை டிஸ்திரிக்கில் மொறவக்கோரனையைச்சேர்ந்த வெளி வே என்னும் கிராமத்திலுள்ள இதன் கீழ் சொல்லப்படும் காணித்துண்டுகள், அதாவது இத் தேர்டனைத்துக் குறிக்கப்பட்டு உறுதிப்படுத்திய டாப்புகளில் விவரிக்கப்பட்டிருக்கின்றன :—

O $\frac{14}{24,32}$ ம் அளவுக்கடதாசியில் I.

பிளான் இலக்கம் 10.

துண்டு.	காணியினது பெயர்.	விசாலம்.
29	கட்டுஇம்புலேடேன்	... 27 1 20 S. R. P.

எல்லை, வடக்கு-படல்கேவத்தேதால், ஆசாரிகே உக்குவே உடைய படல்கேவத்து; கிழக்கு-அடிபாதை, பத்திறன்கே அல்லிஸ்காமியும் சிலபேர்களுக்குமுடைய யகலமுள்ளேகும்புர; தெற்கு-விச்கரமகே தம்பிகாமியும் சிலபேர்களுக்குமுடைய மெதவத்த, விச்கரமகே தொன் யட்கியனும் சிலபேர்களுக்குமுடைய இப்பன்வலகும்புர, அரசாட்சிக்குள்ள விலகொலதெனி யேகேன, அரசாட்சிக்குள்ள விலகொலதெனிய; மேற்கு-அடிபாதை, பத்திறன்கே தோமிக்கா மியும் சிலபேர்களுக்குமுடைய பின்வியத்த, மேற்சொல்லியவர்களுடைய பென்காவத்த, மேற்சொல்லியவர்களுடைய யென்காவத்தேகும்புர, மேற்சொல்லியவர்களுடைய பென்காவத்த.



Scale of 8 Chains to an Inch.

Situation : Weliwe village in Palle pattu of Morowak korale.

Preliminary plan 10.

Lot.	Name of Land.	Extent.
			A. R. P.
29	Kadduimbula, &c	27 1 20
Surveyor-General's Office, Colombo, December 6, 1900.	Sheet O $\frac{14}{24, 32}$		S. J. C. MORE, for Surveyor-General.

II.

Preliminary plan 10.

Lot.	Name of Land.	Extent.
			A. R. P.
72½	Wattehena, &c.	76 0 0

on sheet O $\frac{14}{39, 47}$, and bounded as follows : on the north by Pitawilahena belonging to Crown, Mahadeniya belonging to Vitaranapatiranage Nikulas and others, the Mahadeniyedola, Kajugahakoratuwa belonging to Vidanapatiranage Janoris, Mahadeniya belonging to Vitaranapatiranage Nikulas and others, the Mahadeniyedola, Pahurutotawatta belonging to Pahurutotage Janis and others, the Nilwala-ganga, Okandehena claimed by Vitaranapatiranage Wattuhami and others ; on the east by the Nilwala-ganga, Ellihena belonging to Crown ; on the south by Ellehena belonging to Crown, Ittagalahena belonging to Crown, Niyangamalehena belonging to Crown ; on the west by the old road from Akurella to Morowaka.

මුද්‍රිතියෙහළ 10.

O $\frac{14}{39, 47}$ සිංහල පත්‍රයට අවශ්‍ය :—

විමිකවිධිය.	ඉඩමේ නම.	විමිනරම.
72½	වන්නෝසේන සහ තවත් හේසේද	අ. රු. ප. 76 0 0

මෙම මායිම්-රූපුවට රුපසන්තක පිටතලැසේද, විනාරණපතිරණයේ නිකුලස්ට සහ තවත් අයවලින්ට අයිති මුහුදේකියද, මහජනීයේ දේලද, විනාරණපතිරණයේ පිටතලැස්ට පනෝරිස්ට අයිති ක්රේඛගය කේ, රුවුවද, විනාරණපතිරණයේ නිකුලස්ට පිටතලැස්ට අයිති මුහුදේකියද, මහජනීයේ දේලද, පැනුරුනොවයේ පැනුරුනොව සහ තවත් අයවලින්ට අයිති පැනුරුනොව වන්තද, නිල්වලාගයද, විනාරණපතිරණයේ එන්ත්තාකාම් සහ තවත් අයවලු එයින් අයිතිවාසිකම් සියන තික්කේදේ හේසේද; කුළෙණුවට නිල්වලාගයද, රුපසන්තක ඇල්ලේ හේසේද; දකුණට රුපසන්තක ඇල්ලේසේහේද, රුපසන්තක ඉත්තයෙන් හේසේද, රුපසන්තක නියාලුවලේ හේසේද; බස්නාගුරට අනුරිස්සේ සිට මොර වකට යන පරණ පරාද.


O $\frac{14}{39, 47}$ ම් අභ්‍යන්තර පිටතලැස්ස්

පිළාණ ඩීලක්කම 10.

ත්‍රාණ රු.	කාණියින්ත පෙයර්.	විසාම්.
72½ ..	වත්තේකෙන තුන්තුම සිලතකාළු	අ. රු. ප. 76 0 0

එල්ලීල, ව්‍යුතකු-උරසාට්සික්කුල්ල පිට්තවිලකෙන, විත්තාරණපතිත්තනකේ නිශ්චාසම් සිලයෝර්කනුක්කුමුනෑය මාතෙනිය, මාතෙනියෝතොල, විත්තාරණපතිත්තනකේ ඇලෝරිසිටෙය කඡ්ජාකාබොබුට්තිල, විත්තාරණපතිත්තනකේ නිශ්චාසම් සිලපෝර්කනුක්කුමුනෑය මාතෙනිය, මාතෙනියෝතොල, පකුහුම්තාට්තකේ ඇඟිස්සම් සිලපෝර්කනුක්කුමුනෑය පකුහුම්තාට්තවත්ත, සිලවලාකංක, විත්තාරණපතිත්තනකේ වත්තාකාමියුත් සිලපෝර්කනුම මිනිතත්තුප්පොසම් තැක්කන්තේ කෙන ; කිහිකු-නිලවලාකංක, උරසාට්සික්කුල්ල එල්ලෙකෙන ; තෙත්තු-උරසාට්සික්කුල්ල එල්ලෙකෙන, උරසාට්සික්කුල්ල මූත්තකළකෙන, උරසාට්සික්කුල්ල මියංකමලෙකෙන ; මේ ම්ත්තු-ඇක්කුරෙස්සිවිශ්චාරු මොරවක්කුවුකු පොකුම පොයගුරුටු.

[For Tracing see page 4]



Scale of 8 Chains to an Inch.

Situation : Weliwe village in Palle pattu of Morowak korale.

Preliminary plan 10.

Lot.	Name of Land.	A. R. P.	Extent.
			76 0 0
72½	Wattehena, &c.	...	
Surveyor-General's Office, Colombo, December 6, 1900.	Sheet O $\frac{14}{39, 47}$		S. J. C. MORE, for Surveyor-General:

III.

Preliminary plan 10.

Lot.	Name of Land.	A. R. P.	Extent.
91½	Pitawilahena	...	12 3 5

on sheet O $\frac{14}{39, 47}$, and bounded as follows : on the north by the road from Akuressa to Deniyaya, Kiranakandewatta claimed by Batagodage Babunhami, Pitaliyadda belonging to ditto, Kiranakandewatta belonging to ditto ; on the east by Guru bewlehena belonging to Crown ; on the south by the footpath ; on the west by Puwakgahawila belonging to Crown.

මුද්‍රණය ම 10.

O $\frac{14}{39, 47}$ සිංහල පත්‍රයට අවශ්‍ය :—

ක්‍රමකථිය. ඉඩමේ නම.

91½ පිටවිලහෙන

ක්‍රමනාම.

අ. රු. ප.

12 3 5

මෙම මාසිම්-ලුණුරට අකුරස්සේ සිට දෙනීයායට යන පාරද, බටයොබයෝ බඩුන්හාම් එසිනු අකිත්වයිකම් කියයා කිරීමෙන්දේ විෂ්නාද, එම අයට අකිති පිටවිලයදද, එම අයට අකිති කිරීමෙන්දේ විෂ්නාද; තුළගෙනුරට යැසෙන්නක ගුරුබැවූලේ හේනාද; දකුණුට අඩුපාරද; බස්හාමුරට රැසෙන්නක ප්‍රවාන්කහිවලද.

O $\frac{14}{39, 47}$ ම අලාවක්කාතාසියිල :

ප්‍රාග්ධන මූලක්ෂම 10.

තෘණ. ගාස්ත්‍රියිනත පෙයර්.


91½ ... පිට්ටවිලකොන ...

විශාලම්.

අ. රු. ප.

12 3 5

එල්ලී, වැකකු-ඇකුරෙස්සිලිරුන්තු තෙනීයායක්කා පොරුම ගෞෂ්ම, වට්ටකොටු ප්‍රදුන්කාම් මාත්‍රිත්තු පෙශේම කිරීම්කන් තෙවතත, මෙර්සොල්වියවතුනාය එට්ටඹියතත, මෙර්සොල්වියවතුනාය කිරීම්කන් තෙවතත ; කිමුක්කු-ඇර්සාට්සික්කුවා ගුම්පෙපුලොකොන ; තෙත් ගු-ඇඩ්පාතෙත ; මෙර්කු-ඇර්සාට්සික්කුවා ප්‍රවක්කාවිල



Scale of 8 Chains to an Inch.

Situation : Welive village in Palle pattu of Morowak korale.

Preliminary plan 10.

Lot.

Name of Land.

Extent.

91½ ...

Pitwilahena

A. R. P.
12 3 5

Surveyor-General's Office,
Colombo, December 6, 1900

Sheet O 14
39, 47

S. J. C. MORE,
for Surveyor-General.